

ගෝලීය වර්ධන අනුපාතයන් ඉහළ යෙමුන් පදනම් අස්ථිවරයි

Global growth rates rise, but the foundations are shaky

නික් බැමිස් විසිනි

2006 අප්‍රේල් 25

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිල්මිල්) ගෝලීය ආර්ථික වර්ධනය පිළිබඳව වූ සිය පෙරදැකීම සියයට 0.4කින් ඉහළ නංවා 4.9 දක්වා ඔසවා ඇති නමුදු, මූල්‍ය අරමුදලයක හා අවපාතයක හිනි ප්‍රපුරු නංවන තත්ත්වයක් ඇති නො වනු පිනිස ගෝලීය අසම්බුන්‍යනයන් නිවැරදි කළ යුතුව ඇතැයි තමන් කළ පූර්ව අනතුරු ඇගැවීම් යලි සිදු කළේ ය.

මෙම පූර්වකථනය හා අනතුරු ඇගැවීම් අඩංගු වූයේ පසු හිය සතියේ නිකුත් කෙරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ව ම වර්ල්ඩ් ඉකොනීමික් අවුවිලුක් (ලෙස්ක ආර්ථික දැක්ම) වාර්තාව තුළ යි. සංශෝධනයේදී ඉහළ තැබුණු අගයෙන් තුනෙන් දෙකක්වූ විනය, රුකියාව හා ඉන්දියාව තුළින් අපේක්ෂිත අතිරේක වර්ධනය ද සමඟින් ගෝලීය වර්ධනය එක දිගට ම සියයට 4ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති සිව් වන වසර එය වන්නේ ය සි වාර්තාව සටහන් කළේ ය.

වර්ධන අනුපාතයන් දිගින් දිගට ම සාපේක්ෂව ඉහළ මට්ටමක පවතිනු ඇතැයි පෙරදැකින අතරතුර ම - 2007 වසර සඳහා වන පෙරදැකීම සියයට 4.7කි - අවදානම් ප්‍රධාන වශයෙන් ම පවත්නේ යටි පැත්තෙහි යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු ඇගැවී ය. ප්‍රමුඛ අන්තරායයන් ඇති වනුයේ බොලර් බ්ලියන 800කට නොහොත් මේ වසරේ දළ දේශීය තීජ්පින්තයෙන් සියයට 6.5කට ආසන්න යැයි තක්සේරු කරනු ලැබේ ඇති වැඩින එක්සත් ජනපද ගෙවුම් ගේෂ හිගයෙන් හා විනයේ, තැගෙනහිර ආසියානු ආර්ථිකයන්ගේ සහ තෙල් අපනයනය කරන රටවල ඒ හා අනුරුප වන අතිරික්තයන්ගෙනි.

ගක්ති සම්පත්ත ගෝලීය වර්ධනයන් සමග අසංඛ්‍යානයන් නිවැරදි කිරීමට පියවර ගැනීම පිනිස කාලය පැමින ඇතැයි, පසු හිය සැප්තැම්බරයේ කළ කැඳවුම ම යලි කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරනය කළේ ය. අසංඛ්‍යානයන් නිවැරදි කිරීම කෙරෙහි සහසම්බන්ධී ප්‍රතිචාරයක් නොමැති වුව හොත්, "බාධාකාරී සීරුමාරු කිරීමක් හා ගෝලීය අවපාතයක්

ඇති විමේ පැහැදිලි අවදානමක් පවතී" යැයි වාර්තාව ප්‍රකාශ කළේ ය. "ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයන් සඳහා වන ප්‍රධාන අතියෝගය වන්නේ මෙම පිබාවට පත් විය හැකි තත්ත්වයන් ආමත්තුනය කිරීමට ඇති හිතකර අවස්ථාවේ වාසිය බැහැ ගැනීම යි."

විශාල ගෙවුම් ගේෂ අතිරික්තයන් සහිත විනයේ හා අනෙකුත් රටවල ඉහළ යන පරිහෝජනය හා වඩා ඉහළ ව්‍යවහාර මූදල් වට්නාකම් සමග ඇදි එක්සත් ජනපද බොලරයේ එය පහත වැටීමක් හා එක්සත් ජනපදය තුළ ඉතිරි කිරීම ඉහළ යාමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ය. "ගැටුව්ව තීවු වීම වැළැක්වීම සඳහා පෙළුම්මක්" පවතින අතර ක්‍රියාත්මක පියවරයන් ගැනීමට ද සිදු වනු ඇති, තැන හොත් හිතුවක්කාර සීරුමාරු කිරීමක අවදානම් තත්ත්වයන් වැඩි වනු ඇතැයි එය අනතුරු ඇගැවී ය. "සීරුමාරු කිරීම පමා කෙරෙන තරමට මෙම ප්‍රවාහනය ද අත්ත්තයෙන් ම වැඩි වන අතර අධිප්‍රතිචාර දැක්වීමේ අවදානම ද දැවැන්ත වනු ඇත."

අන්තරාය වන්නේ ලෙස්ක ආර්ථික වර්ධනය අන් කිසි කළකටත් වඩා එක්සත් ජනපද වෙළඳ පොල පූලුල් වීමක් මත රඳා පවතින අතරතුරේ, එම පූලුල් වීම - මේ වන විට දිනකට බොලර් බ්ලියන දෙකකටත් වඩා වැඩි මට්ටමක පවතින, ලෙස්කයේ සෙසු රටවලින් ගලා එන අරමුදල් මගින් මූල්‍ය සම්පාදනය කෙරෙන - නය මත වැඩි වැඩියෙන් රඳා පැවතීම යි. ආයෝජකයන්ට ඇමරිකානු බොලරය ගැන විශ්වාසය තැනි වී ගොස් තම අරමුදල් අන් තැනකට යොමු කිරීමට උත්සාහ කළ හොත් මෙමගින් සැප්තැම්බර් මූල්‍ය අර්බුදයක් හා අවපාතයක් ජනනය කරමින් පොලී අනුපාතයන්හි වේගවත් පිම්මකට මග සැලසිය හැකි ය.

මෙම අනතුරු ඇගැවීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අර්ථික උපදේශක රාසු රාජ්‍යන්ගේ ද එහි කළමනාකරන අධ්‍යක්ෂ රොඩිරෝගේ ද රාටෝගේ ද ප්‍රකාශයන්හි දී අවධාරනය කෙරුති.

“බොහෝ තැන්වල කෙරී ඇති ප්‍රමානයේ පවත්නා අති මහත් හිගය” සමගින් “වැඩෙන ක්‍රියාවට නැවැමේ උණතාව” යැයි තමන් නම් කළ දෙයට රාජන් අවධානය ගොමු කළේ ය. එක්සත් ජනපද හිගය පියවීමට අනායාසයෙන් අඛන්චිව මූල්‍ය සම්පාදනය කෙරෙන විට, “කනස්සල්ලට පත් වීමට දෙයක් නැතැයි සිතන සරවුහවාදීන්, හදිසි හා මිල අධික සිරුමාරු කිරීමක් සිදු විය හැකි යැයි සිතන සරවුහවාදීන් අහිඛවනවා” සි ඔහු සඳහන් කළේ ය. “එත් සරවුහවාදීන්ට සිය වැරදි නිවැරදි කර ගැනීමට සිදු වන්නේ එක් වතාවක් පමණක් වන අතරේ සරවුහවාදීන්ට හැම දා මත් වැරදි නිවැරදි කර ගැනීමට සිදු වෙනවා.”

ගෝලීය අසංතුළනයන් පිළිබඳ “හදිසි සිරුමාරු කිරීමක්” අවදානම ගැන විමසන ලදුව ඔහු ප්‍රකාශ කළේ, “අවදානම පවතිනවා … අසංතුළනයන් දිගින් දිගට ඇදී යන තරමට” එවැනි සංස්දේශයක් හට ගැනීමට ඇති ඉඩකඩ ඉහළ යන බව සි.

ප්‍රධාන ධනපති බලවතුන් අතර ඉහළ තහින ආතනීන් පිළිබඳව කළ කරුණු දැක්වීමක දී, විදේශීය ආයෝජකයන් විසින් ප්‍රමුඛ සංගත පවරා ගනු ලැබේම වැළැක්වීම සඳහා ආන්ත්‍රික මැදිහත් වීමේ ස්වරුපයෙන් පැන තහින දැන් ආර්ථික දේශානුරාගයේ තමින් වැඩෙන ආරක්ෂනවාදය පිළිබඳව ද ඔහු අනතුරු ඇගැවීය.

“ආර්ථික දේශානුරාගය වැරදි ලේඛනයක් ගසන ලද අපුත් බෝතලයක බහා ලු ආරක්ෂනවාදී මුදික පානයක් වනවා මෙන් ම මෙම අන්තර්-සම්බන්ධිත ලේඛන තුළ සියල්ලටත් වඩා අන්තරායකර වන්නක්. ධනවාදී යැයි සලකනු ලබන සමහර රටවල් විසින් ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරෙන ආසල්වැසියන්ට අත පාන පිළිවෙත් - අඛන්චිව ක්‍රියාත්මක වන අනෙකුන්ගේ විවෘත භාවයේ වාසිය බිභා ගැනීමට තමන්ගේ ම සමාගමී දිරි ගන්වන අතරතුර, තමන්ගේ ම ආර්ථිකයේ විශාල කොටසක් සංගත පවරා ගැනීම්වලින් ආරක්ෂා කර ගන්නා රටවල් - පැහැදිලිව ම හෙලා දැකීමට සුදුසු සි. මේවා සුදු සර්ෂතයන් ලෙස සලකා, එනම් ගෝලීයකරනය නමුවූ දැවැන්ත රථයේ දැකි රෝද වල රඳි වැළි ලෙස සලකා ඉවත ලිමට මහතනයා නැමුරු වී සිටිනවා. කෙසේ වුවත්, ඉතිහාසය ඇගැවුම් කරන්නේ ආර්ථික දේශානුරාගයේ සිට අසීමාන්තික ජාතිකවාදයට ඇත්තේ කෙටි දුරක් බව සි.”

වර්තමාන ගෝලීය අසංතුළනයන් ලේඛ ආර්ථිකයට එල්ල වන “බැරැටුම් අවදානම් තත්ත්වයන්” ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සලකන බව ද පසු දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී රාටෝ අවධාරණය කළේ ය. ගෝලීය අසංතුළනයන් සඳහට ම පැවතිය

හැකි ය හෝ තමන්ගේ ම අනුමැතියෙන් පහ වනු ඇතැයි යනාදි වශයෙන් කෙරෙන තර්ක “අයථාර්ථවදී” වන්නේ යැයි ඔහු පැවසි ය. “ගෝලීය අසංතුළනයන් පිළිබඳ හදිසි හා හිතුවක්කාර සිරුමාරු කිරීමකින් ගෝලීය ආර්ථිකය පිඩාවට පත් විය හැකිව තිබෙන අතර අප සියල්ලන්ට ම එය අවබෝධ කර ගැනීමට සිදු විතෙනවා.”

සති අත්තය පුරා, ද රාටෝ තිවේදනය කළේ ලේඛ ආර්ථිකයෙහි අසංතුළනයන් ආමන්ත්‍රානය කිරීමක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල “බහුපාර්ශ්වීය අධික්ෂණයන්” හා “බහුපාර්ශ්වීය උපදෙස් ලබා ගැනීම්” සඳහා මූල පිළිමට යන බව සි. උපදෙස් ලබා ගැනීම් “ගැටුපු විශ්ලේෂනයෙන් හා විස්තර කිරීමෙන් ඔබට යන ක්‍රියාවලයක්” වනු ඇති අතර, එහි ලා “අනෙකුත් ආන්ත්‍රිවලට හා ලේඛ ආර්ථිකයට සම්බන්ධිතව සාර්ව ආර්ථික තත්ත්වයේ බැඳීම් හා පැවතිම පිළිබඳව අදාළ සුවිශේෂ ආන්ත්‍රි සමග සාකච්ඡාවල තිරත වනු” ඇත.

සාමාජික ගැටුම් අති විමේ අන්තරාය

තමන් විශ්වාස කරන ගෝලීය ත්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළ යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවස්ථා ගනනාවක දී ම පෙන්වා දී ඇත. එක්සත් ජනපද ඉතිරි කිරීම ඉහළ නැංවීම අවශ්‍ය කරන අතරතුර ප්‍රධාන කොට ම අයවැය හිගය ක්‍රේඛාද කිරීම හරහා මධ්‍යම කාල සීමාවේ දී එක්සත් ජනපද බොලරයේ අයය පහත හෙලිය යුතු ය. විනය හා අනෙකුත් නැගෙනහිර ආසියානු රටවල් රට තුළ පරිහෙළුෂන වියදම වැඩි කරන අතරතුර තම ව්‍යවහාර මූදල්වල අගය ඉහළ නැංවීය යුතු ය, එමෙන් ම ප්‍රධාන යුරෝපා ආර්ථිකයන් වෙළඳ පොල “නම්ස්සිලි හාවය” තව දුරටත් හඳුන්වා දිය යුතු වන අතර හිගයන් ක්‍රේඛාද කළ යුතු ය.

කෙසේ වුව ද, මේ සැම පිළිවෙතකට ම සැලකියයුතු ආර්ථික ප්‍රතිචිජාක තිබෙන අතර එවා සාමාජික ගැටුම් ඇති විමේ අවදානම දා සිටි. උදාහරණයක් ලෙස, එක්සත් ජනපද ඉතිරි කිරීම ඉහළ නැංවීමකින් එක් හෝ අනෙක් ආකාරයකින් අර්ථවත් වන්නේ, තිවාස උකස් කෙරෙහි බලපාන පොලී අනුපාත ඉහළ යාමෙන් හෝ ඉතිරි වී ඇති සමාජ සුහසාධනයන් තව දුරටත් ක්ෂය කිරීමෙන් හෝ කමිකරු පන්තියේ සීවන තත්ත්වයන්හි සැලකිය යුතු ක්‍රේඛාද කිරීම් ය. වින යුතාන් මූදලේ ප්‍රතිප්‍රමානනයක් මගින්, වැඩි වන විරකියාවේ හා සාමාජික නොසන්සුන්කාවේ අවදානම ඇති කරමින් සාපේක්ෂව කුඩා ලාභ සීමාවන් මත ක්‍රියාත්මක වන වින නිෂ්පාදකයන්ට ගැටුපු නිරුමානය කෙරෙයි. යුරෝපයේදී, ජාත්‍යන්තර මූල්‍ය විසින් ඉල්ලා සිටිනු ලබන ප්‍රතිචිජාගත කිරීමේ ක්‍රියා මාර්ගයෙන් අර්ථවත් වන්නේ තරුන විරකියා නීති පිළිබඳව ප්‍රත්ස්‍ය තුළ ප්‍රපුරා හිග ආකාරයේ අරගල තව දුරටත් ඇති වීම යි.

ඉතාලිය සම්බන්ධව මතු කරන ලද ප්‍රශ්නයකට රාජන් පිළිතුරු දුන් අවස්ථාවේ දී මෙකි සාමාජිය ආතතීන් ප්‍රකට විය. අප්‍රති ආන්ඩ්ව මූහුන දී සිටින ප්‍රතිපත්තිමය අභියෝගයන් “භයානක” වන අතර ඒවා “මුළුමනින් ම පාහේ යුද තත්ත්වයක්” මත ක්‍රියාවට නැංවීම අවශ්‍ය කෙරේ. එහි “සැලිකිය යුතු රාජ්‍ය මූල්‍ය හිගයක්” පවතින අතර, රාජ්‍ය නය “අතිශයින් ම ඉහළ” මට්ටමක පවතින හෙයින් පසු ගිය වසර කිපය තිස්සේ ඉතාලිය දිගින් දිගට ම තම තරගකාරී තත්ත්වය අභිමි කර ගනිමින් සිටියි. එහි ලා “සියලු අංශ කෙරෙහි බලපාන ආකාරයෙන් තරගකාරීන්ට මට්ටම ඉහළ නැංවීම” සඳහා ප්‍රතිපත්තිමය හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් ඇති කිරීමට සිදු වී තිබේ.

බහුපාර්ශ්වීය පරීක්ෂණයන් හා උපදෙස් ලබා ගැනීම සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල පිරීම “ගෝලිය අසංක්‍රුලනයන් සමග පොර බැඳීමේදී අරමුදලේ භූමිකාවේ අතිය වැදගත් පියවරක්” වන්නේ යැයි රාටෝ මහ ඉහළින් කතා කරන අතරවාරයේ, සැබැං සහයෝගිතාව සාක්ෂාත් කර ගැනීමත් අර්ථභාරී වැඩි පිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමත් වඩා වඩාත් ගැටුපු සහගත වන බව සනාථ වනු ඇත.

මෙසේ සිදු වන්නේ අසංක්‍රුලනයන් මත් ලෝක දෙනවාදී ආර්ථිකය තුළ පවතින බලගතු ව්‍යුහාත්මක ගැටුපුවල නිෂ්පාදනයක් වන නිසා ය. 1997-98 සමයේ පැන නැගි අසියනු ආර්ථික අරුවූයන් සමගින් ඒවා වෙශවත් ආකාරයෙන් වර්ධනය වීමට පටන් ගැනුනි. එම අරුවූයේ එක් ප්‍රධාන ප්‍රතිචිජ්‍යයක් වූයේ කළාපය තුළ ආයෝජන බිඳී වැටීම සි. දෙ දේශීය නිෂ්පාදිතය සියයට 7කට සමාන ප්‍රතිඵත අගයකින් පහත වැටීමෙන් පසුව එය සැලැකිය යුතු ප්‍රකාශීතිමත් වීමක් අත්දැක නැත. මෙය එක්සත් ජනපද ගෙවුම් ගෙෂ්‍ය හිගයේ ම ප්‍රතිමුද්‍රතියක් වන “ගෝලිය අධි ඉතිරි කිරීම තත්වයක්” පැන නැගීමට මග පාදා ඇත.

නැගෙනහිර ආයෝජනයෙහි ආයෝජන පහත වැටීම, ලෝක ආර්ථික දැක්මේ අප්‍රති ම වාර්තාවෙහි සවිස්තරාත්මකව දැක්වෙන තවත් අර්ථභාරී ක්‍රියාවලියක් හා සංයුත්තව පවතී. 2000 ගනන්වල මූල දී, ඇතැම් විට රීටත් පෙර කොටස් වෙළඳ පොල මායාව බිඳී වැටුනු තැන් පටන් ප්‍රධාන සංගත නව ආයෝජනයන් සිදු කරනවාට වඩා මූල්‍ය අභියෝගයන් පවත්වා ගෙන යාමට නැඹුරු වී සිටි. මූල්‍ය ආයෝජනයන් සඳහා අරමුදලේ නයට ගැනීමේ තම සාම්පූද්‍යායික ආස්ථානය ප්‍රතිචිජ්‍යය කරමින් ඔවුන් දැන් මූල්‍ය වෙළඳ පොලවලට අරමුදල් සපයන්නන් බවට පත්ව ඇත.

රුනියා නැගි එන වෙළඳ පොල ආර්ථිකයන්හි විශාල ජ්‍යෙගම ගිනුම් අතිරික්තයන් “ගෝලිය අධි ඉතිරි කිරීම තත්ත්වයේ” මූලාශ්‍රය ලෙස හඳුනා ගන්නා අතරතුර වාර්තාව පෙන්වා දුන්නේ, 2003-04 වසරවල භත් දෙනාගේ කන්ඩායමට අයත් කාර්මික රටවල බොලර් ව්‍යුහයන 1.3ක් පමන වූ සංගතවල ඉතිරි කිරීම (ප්‍රාග්ධන වැය අඩු කළ පසු ඉතිරි නොබේදු ලාභ), “එම වසර දෙකෙහි නැගි එන වෙළඳ පොලවල හා සංවර්ධනය වෙමින් පවතින රටවල සමුව්විත ජ්‍යෙගම ගිනුම් අතිරික්තය මෙන් දෙගුනයකටත් වඩා වැඩි” වූ බව සි.

මූල්‍ය නොවන සංගත අංශයේ [nonfinancial corporate sector (NFCS)] වැඩි වන ඉතිරි කිරීම සමහරක් බඳු කප්පාදුවේ හා පහල පොලී අනුපාතයන්හි නිරන්තර ප්‍රතිඵලයක් වන වැඩි වන ලාභ මගින් අර්ථ විවරනය කළ හැකි වන අතර, “නාමික ප්‍රාග්ධන වැය කිරීම්වල පිරිහිම, 2000 වසරේ පටන් භත් දෙනාගේ කන්ඩායමේ රටවල මූල්‍ය නොවන සංගත අංශයේ දෙම්වල වැඩි වීමෙන් හතරෙන් තුනකට ආසන්න වන බව පැහැදිලි කෙරේ. සරලව කිව හොත්, තම ප්‍රාග්ධන සම්භාරය අධිශ්‍රේනිකරනයේදී (ප්‍රාග්ධන සම්භාරයේ ගුනාත්මක හාවය ඉහළ නංවා ගැනීමේ දී) හා ප්‍රසාරනයේදී සාමාගම් ආයෝජනය කර ඇත්තේ තම ලාභවලින් වඩා සුළු කොටසකි.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවෙන් නො කියවෙතත්, සමාගම් තම ලාභ මූල්‍යය වත්කම් තුළට යොමු කිරීම වැනි වර්යාවක් වනාහි ලාභ අනුපාතයන් මත වන යටිකුරු පිබිනයන්ගේ ද දෙනවාදී සමුව්වයකරන ක්‍රියාවලියෙහි පවත්නා ද්‍රූෂ්‍යකරතාවන්ගේ ද ප්‍රකාශනයකි.

“සාමාන්‍ය අවධිවල” දී දෙනවාදී ආර්ථිකයේ ගාමක බලවේගය වන්නේ සංගත විසින් කරනු ලබන නව ආයෝජනය සි. නව ආයෝජනය මගින් තව තවත් රු කියා සඳහා වන ඉල්ලුමක් ද වැඩි වන පාරිභෝගික ඉල්ලුමට මග පාදන, වැඩි වැටුප් හා බැඳුනු සේවා නියුක්තියේ ප්‍රූලුල් වීමක් ද නිර්මානය කෙරෙයි. නමුත් ආයෝජනයෙහි පිරිහිමක් සමග පාරිභෝගික ඉල්ලුම හා අනෙකුත් වැය ස්වරුපයන් ගක්ති සම්පන්න කළ හැකි වන්නේ නයෙහි වැඩි වීමෙන් පමනකි.

සංගතයන් ආපසු හැරවීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව වනාහි දැකක දෙකක කාලයක් තුළ ගෝලිය වර්ධනය එහි ඉහළ ම මට්ටමේ පවතිදී එම වර්ධනය අස්ථාවර පදනම් මත රඳා ඇතැයි යන්න පිළිබඳව වූ තවත් ඇගුවමකි.